



Ceylon Government Gazette

Published by Authority.

No. 5,409—FRIDAY, MAY 29, 1896.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile.
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III.—Provincial Administration.

Land Sales :—	PAGE	PAGE
Western Province	—	Land Acquisition Notices 458 & 464
Central Province	—	Land Resumption Notices 462
Northern Province	—	Notices under "The Forest Ordinance"
Southern Province	453	Notices of sale of Arrack, Opium, and Toll Rents ... 463
Eastern Province	—	Notices of sale of Salt and Timber
North-Western Province	—	Notifications of Close Seasons, Infected Areas, &c. ... 463
North-Central Province	—	Specifications under "The Irrigation Ordinance"
Province of Uva	—	Miscellaneous Departmental Notices
Province of Sabaragamuwa... ..	—	

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 928, S. P.

Colonial Secretary's Office,
Colombo, May 21, 1896.

ON Tuesday, July 7, 1896, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction for sale or settlement, at Uragama Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Seventy-eight allotments of land situated in the Bentota-Walallawiti korale of the Galle District of the Southern Province.

Preliminary plan 2,755.—Pahalaomatta.
Claimant—The Crown.

Lot.	Name of Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
5422	Ponandiakadittagodella	D. G. Babun <i>alias</i> Kalumadda	Deniya	0 2 0
5423	Do.	do.	Chena	1 1 32
		Ihalaomatta.		
5424	Wamparagahawatta	H. J. de Livera	Planted	0 1 11

Preliminary plan 2,797—Pitiwala.
Claimant—P. K. Don Harmanis.

Y 259	Ampitiyewatta	H. J. de Livera	Jungle	2 0 32
Z 259	Do.	do.	Garden	0 2 25
A 260	Do.	do.	do.	1 0 11
B 260	Do.	do.	do.	1 0 11
C 260	Do.	do.	do.	0 2 8

Lot.	Name of Village.	Name of Applicant.	Description.	Extent.	
				A.	R. P.
D 260	Ampitiyewatta or watta	Claimant—Pituwala Pansala. H. J. de Livera	Waste land	0	1 29
E 260	Ulupathalewatta	Claimant—D. H. de S. Siriwardana. H. J. de Livera	Garden	0	2 28
F 260	Galgodawatta	do.	do.	0	2 39
G 260	Duwewatta	Claimant—D. H. de S. Siriwardana and others. H. J. de Livera	do.	0	2 30
H 260	Do.	Claimant—D. Jomas Siriwardana. H. J. de Livera	do.	0	3 32
I 260	Kosgahaliadda	do.	do.	0	2 30
5816	Ambagahaudahawatta	Preliminary plan 2,871.—Wallambagala. Claimant—K. Soda and others. H. J. de Livera	Garden	1	2 18
6165	Kitulgahaokandekele	Preliminary plan 2,946.—Kosgoda Batukanattapalata. Claimant—The Crown. J. H. de Livera	Jungle	4	3 25
6166	Do.	do.	do.	5	0 0
6167	Do.	do.	do.	8	2 29
6168	Karakatiyeudumullekele	do.	do.	7	3 16
6169	Do.	do.	do.	7	3 29
6170	Karakatiyeudumullewela	do.	do.	0	1 15
6171	Karakatiyeudumullekele	do.	do.	5	1 30
6172	Kosgahalawala	do.	Garden	0	2 7
6173	Do.	do.	Jungle	0	2 35
6174	Karakatiyeudumulla	do.	do.	8	0 32
6175	Kitulgahaokandedeniya	do.	Low land	0	1 31
6176	Kitulgahaokandewela	do.	Paddy field	0	0 23
6177	Do.	do.	do.	0	1 16
12673½	Korakinadetugahamanana	Preliminary plan 4,599.—Kosgoda. A. M. Wickremasinha	Potato garden	0	3 8
6367	Wadigebandarawatta	Preliminary plan 2,960.—Bentota. Claimant—The Crown. H. J. de Livera	Old cocconut	1	0 6
E 277	Millagaha or Tettiyagewatta	Preliminary plan 3,130.—Tanabaddegama. Claimant—G. Karolis and others. H. J. de Livera	Garden	2	1 24
7073	Yakbatakanda-addaradeniya	Claimant—The Crown. H. J. de Livera	Land fit for paddy	0	3 10
7075	Do.	do.	do.	0	1 0
7077	Do.	do.	do.	5	1 28
7078	Do.	do.	Low land	0	1 35
F 277	Millagahawatta	Claimant—Kalpitige Odiris and others. H. J. de Livera	Garden	3	0 8
7080	Gahalakoladeniyawatta	Preliminary plan 3,132.—Tanabaddegama. Claimant.—The Crown. H. J. de Livera	Garden	0	1 19
7166	Ellawalagawaduwa	Preliminary plan 3,156.—Ella. Claimant.—The Crown. G. W. Johanis	Jungle	2	0 16
7332	Pelawatta	Preliminary plan 3,205.—Induruva. Claimant—Crown. H. J. de Livera	Old cocconut	3	1 35
7333	Do.	do.	—	0	2 20
7334	Aleyangewatta	do.	—	1	1 38
7335	Do.	do.	—	0	3 34
7336	Do.	do.	—	0	2 6
8946	Korakenawelawatta	Preliminary plan 3,700.—Meagala. Claimant—Crown. H. J. de Livera	Yam, vegetable, &c.	0	3 9
8947	Korakenawela	do.	Paddy field	0	1 4
8948	Ganiwalalangabedda	Yatagola. Samuel de Abrew	Jungle and open land	3	0 3
8949	Do.	do.	Open land	0	0 11
10172	Bolhena	Preliminary plan 4,021.—Metiwiliya. Claimant—Crown. H. J. de Livera, Mudaliyar	Garden	2	0 19
10174	Do.	do.	do.	1	2 39

Lot.	Name of Village.	Name of Applicant.	Description.	Extent.	
				A.	R. P.
		Preliminary plan 3,829.—Metiwiliya. Claimant—W. T. Ausadahamy.			
Z 394	Gurugodellewatta	— Claimant—The Crown.	Garden	0	2 13
9466	Gurugodella	— Preliminary plan 3,904.—Habaka. Claimant—The Crown.	Chena	2	1 12
9690	Elaaddarapollawwa	A. Babappu Preliminary plan 4,024.—Gonagala. Claimant—The Crown.	Garden	1	0 33
10183	Nagalgodakele	H. N. de Appu Preliminary plan 384.—Induruwa. Claimant—Private claim.	Jungle	2	3 0
3011	Etawalakumbura	— Claimant—The Crown.	Paddy	13	3 32
3011½	Do.	— Preliminary plan 4,591.—Gonagala. Claimant—The Crown.	—	1	3 9
12645	Puwakgahagoipolakele	Henege Selanchiappu Preliminary plan 4,070.—Mahauragaha. Claimant—The Crown.	Jungle	2	0 0
10271	Solmanduwewattaaddarawela	U. S. Angodappu Preliminary plan 4,349.—Dikgoipolapalata. Claimant—The Crown.	Field	17	0 0
11461	Dikgoipolawela	Demala Ten Lenisa Preliminary plan 4,420.—Napagoda. Claimant—The Crown.	Swamp	0	1 37
11782	Melekwerpurana	P. F. Abrew Preliminary plan 4,436.—Uragaha. Claimant—The Crown.	Paddy field	2	0 35
11838	Kotakilale	P. Udaris Appu Preliminary plan 4,513.—Moragoda. Claimant—The Crown.	do.	1	0 14
12392	Hewattegoda	— Preliminary plan 4,522.—Uhanowita. Claimant—The Crown.	Garden	0	2 20
12417	Millagahapollewa	— Preliminary plan 4,524.—Hipanwatta. Claimant—The Crown.	Garden	0	3 14
12421	Hipanwelamoderawela	H. J. de Livera	Paddy field	3	3 22
12422	Do.	Do.	do.	7	1 6
12423	Udantotuwa	C. Sincho Appu	do.	9	3 18
12424	Jambugahahenekumbura	L. Isan Appu	do.	3	1 38
12425	Ramadoladuwa-addara	P. K. Don Odiris	do.	2	0 36
		Preliminary plan 4,583.—Nawadagala. Claimant—The Crown.			
12627	Puwalamananakele	—	Low hill	15	0 32
12628	Higgasgodawela	—	Paddy field	0	2 17
12629	Higgasgodakanda	—	Hill with low jungle	19	0 22
12630	Pawareduwa	—	Garden	1	3 19
12631	Higgasgodaduwa	—	do.	0	2 32
12632	Do.	—	Low jungle	3	3 14
12633	Higgasgodapattiya	— Preliminary plan 4,533.—Goluwamulla. Claimant—The Crown.	Garden	0	2 8
12444	Milla-attewelapahalakattiya	P. Podi Appu Preliminary plan 3,993.—Niyagama. Claimant—The Crown.	Paddy	8	0 6
10002	Gallindakanda	A. T. Broadhurst Claimant—B. Leinshamy de Silva.	Garden	2	1 0
F 415	Labuweltennaudagamawatta	B. Oneris de Silva Claimant—K. G. Dias and four others.	—	8	1 26
G 415	Do.	A. T. Broadhurst	—	6	3 22

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Southern Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.
C 2

No. 928, S. P.

වර්ෂ 1896 ජූලි මාස 21 වෙනි දින කොළඹ

මහසෙනෙවුන්ගේ ජනපතිවරයාගේ කන්තෝරුවේදීය.

දකුණු දිසාවේ ගාල්ලේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්නත ඉඩම් ආණ්ඩු විවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ජූලි මස 7 වෙනි දිනවූ අඟහරුවාද දවල් 12ට උරුමයක තානාය මේදී වෙන්දේසිකර විකුණනට නොහොත් විභාගකරනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ බෙන්තර වලල්ලා විවිකෝරලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන විම්කැබෙලි 78ක්.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා—රාජසන්නත.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.
					අ. රු. ප.
5422	පොනන්දියාකඩින්ගේ ගොඩැල්ල	ඩී. ජී. බඩුන් නොහොත් කළුමද්ද		දෙනිය හේන	0 2 0 1 1 32
5423	එම	ඉහලඹවන්න.			
5424	වම්පරගහවත්ත සිතියම 2,797. පිරිවල.	එච්. ජේ. ද ලීවේර		වවාපු ඉඩම	0 1 11
Y 259	අම්පිරියේ වත්ත	එච්. ජේ. ද ලීවේර		බැද්ද	2 0 32
Z 259	එම	එම		වත්ත	0 2 25
A 260	එම	එම		එම	1 0 11
B 260	එම	එම		එම	1 0 11
C 260	එම	එම		එම	1 2 8
අයිතිකම කියන්නා—පිරිවල පන්සැල.					
D 260	එම නොහොත් පන්සැලේ වත්ත	එච්. ජේ. ද ලීවේර		සිස්සිම	0 1 29
අයිතිකම කියන්නා—ඩී. එච්. ඩී. ඇස්. ජයවර්දන.					
E 260	උළුපව්වලේ වත්ත	එච්. ජේ. ද ලීවේර		වත්ත	0 2 28
F 260	ගල්ගොඩවත්ත	එම		වත්ත	0 2 39
අයිතිකම කියන්නා—එම සහ තවත් අය.					
G 260	ඉවේවත්ත	එච්. ජේ. ද ලීවේර		එම	0 2 30
අයිතිකම කියන්නා—ඩී. කොමස් සිරිවර්දන.					
H 260	එම	එච්. ජේ. ද ලීවේර		එම	0 3 32
I 260	කොස්ගහලියද්ද සිතියම 2,871. වල්ලඹගල.	එම		එම	0 2 32
5816	අඹගලවත්ත	එච්. ජේ. ද ලීවේර		වත්ත	1 2 18
සිතියම 2,946. කොස්ගොඩ බඩුකඩන්ගේ පලාත. අයිතිකම කියන්නා—රාජසන්නත.					
6165	කිතුල්ගහ ඔකන්දේ කැලේ	එච්. ජේ. ද ලීවේර		බැද්ද	4 3 25
6166	එම	එම		එම	5 0 0
6167	එම	එම		එම	8 2 29
6168	කරකැවියේ උඩුමුල්ලේ කැලේ	එම		එම	7 3 16
6169	එම	එම		එම	7 3 29
6170	එම වෙල	එම		එම	0 1 15
6171	එම කැලේ	එම		එම	5 1 30
6172	කොස්ගහලාවල	එම		වත්ත	0 2 7
6173	එම	එම		බැද්ද	0 2 35
6174	කරකැවියේ උඩුමුල්ල	එම		එම	8 0 32
6175	කිතුල්ගහ ඔකන්දේ දෙනිය	එම		පානඛිම	0 1 37
6176	කිතුල්ගහ ඔකන්දේ දෙනිය වෙල	එච්. ජේ. ද ලීවේර		කුඹුර	0 0 33
6177	එම	එම		එම	0 1 16
සිතියම 4,599. කොස්ගොඩ.					
12673½	කොරනිතා දෙනුගහමානාන	ඒ. ඇම්. වික්‍රමසිංහ		බතලාහිටවීමට හොඳයි	0 3 8
සිතියම 2,960. බෙන්තර.					
6267	වෙසිගේ බත්ධාරවත්ත	එච්. ජේ. ද ලීවේර		පරනපොල්	1 0 6
සිතියම 3,130. තනබද්දේගම.					
අයිතිකම කියන්නා—ජේ. කරුලිස් සහ වෙන අය.					
E 277	මිල්ලගහ නොහොත් හිව්විසාගේ වත්ත	එච්. ජේ. ද ලීවේර		වත්ත	2 1 24
අයිතිකම කියන්නා—රාජසන්නත.					
7073	සක්බටකන්දේඅද්දර දෙනිය	එච්. ජේ. ද ලීවේර		වී වැපිරීමට හොඳයි	0 3 10
7075	එම	එම		එම	0 1 0
7077	එම	එම		එම	5 1 28
7078	එම දෙනිය	එම		පානඛිම	0 1 35
අයිතිකම කියන්නා—කැටියගේ ඔදිරිස් සහ වෙන අය.					
F 277	මිල්ලගහවත්ත	එච්. ජේ. ද ලීවේර		වත්ත	3 0 8
සිතියම 3,132. තනබද්දේගම.					
7080	ගහලපලදෙනියේ වත්ත	එච්. ජේ. ද ලීවේර		වත්ත	0 1 19
සිතියම 3,156. ඉල්ල.					
7166	ඇල්ලේවෙලගාවාදුව	ජී. ඩබ්ලිව්. ජෙයානිස්		බැද්ද	2 0 16
සිතියම 3,205. ඉඳුරුව.					
7332	පැලවත්ත	එච්. ජේ. ද ලීවේර		පරන පොල්	3 1 35
7333	එම	එම		එම	0 2 20

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අයදුම.	මහත. අ. රු. ප.
7334	ඇලයන්ගේවත්ත	එච්. ජේ. ද ලිවේරු	—	1 1 38
7335	එම	එම	—	0 3 3
7336	අලයන්ගේ වත්ත	එම	පරනපොල්	0 2 6
8946	කොරකැනේවෙලේ වත්ත	සිතියම 3,700. මාගල. එච්. ජේ. ද ලිවේරු	අලුත්කිවලට	0 3 9
8947	කොරකැනේවෙල	එම	කුඹුර	0 1 4
8948	ගැනිවලලග බැද්ද	සාමුච්චේ ද ආබ්බේච්චි	බැද්ද සහ එලිමහ ඉඩම	3 0 3
8949	එම	එම	එලිමහ ඉඩම	0 0 11
10172	බොල්ලේන	සිතියම 4,021. මැරිච්චිය. එච්. ජේ. ද ලිවේරු	වත්ත	2 0 19
10174	එම	එම	එම	1 2 39
Z 394	ගුරුගොඩැල්ලේ වත්ත	සිතියම 3,839. මැරිච්චිය. මෙම ඉඩමට අයිතිකම් කියන්නෙක් නැ. ඩබ්ලිව්. ටී. අත්සදහාමි	වත්ත	0 2 13
9466	ගුරුගොඩැල්ල	අයිතිකම් කියන්නා—රුජසන්තක.	සේන	2 1 12
9690	ඇලඅද්දර පොල්ලුව	එ. බබජු	වත්ත	1 0 33
10183	නාගල්ගොඩ කැලේ	සිතියම 4,024. ගෝනාගල. එච්. ඇන්. ද අජු	බැද්ද	2 3 0
H 3011	ඇතවල කුඹුර	සිතියම 384. ඉදුරුව. අයිතිකම් කියන්නා—ගම්බු.	කුඹුර	13 3 32
3011½	එම	අයිතිකම් කියන්නා—රුජසන්තක.	—	1 3 9
12645	පුවක්ගහගොඩපොල්කැලේ	සිතියම 4,591. ගෝනාගල. සේනේගේ සෙලෙනච්චිඅජු	බැද්ද	2 0 0
10271	සල්මන්දුවේ වත්තඅද්දරවෙල	සිතියම 4,070. මහලරගහ. යු. ඇස්. අත්තෝඅජු	කුඹුර	17 0 0
11461	දික්ගොඩපොලුවල	සිතියම 4,369. දික්ගොඩපොල පලාත. අයිතිකම් කියන්නා—රුජසන්තක. දෙමලකැන් ගෙනියා	මඩබ්ම	0 1 37
11782	මෙලෙක්වෙල් පුරන	සිතියම 4,420. නාපාගොඩ. පී. ඒ. ආබ්බේච්චි	කුඹුර	2 0 35
11838	කොටකිල්ල	සිතියම 4,436. උෆාරගහ. පී. උඩාරිස්අජු	එම	1 0 14
12392	ගෙවත්තේගොඩ	සිතියම 4,513. මොරගොඩ.	වත්ත	0 2 20
12417	මිල්ලගහ පොල්ලුව	සිතියම 4,522. උගන්ඹිච්චි.	එම	0 3 14
12421	හිපත්වෙල මෝදරවෙල	සිතියම 4,524. හිපත්වත්ත. එච්. ජේ. ද ලිවේරු	කුඹුර	3 3 22
12422	එම	එම	එම	7 1 6
12423	උඩත්තොටුව	ඕ. සිත්වෝඅජු	එම	9 3 18
12424	පම්බුගහගේගේ කුඹුර	ඇල්. ඉසන්අජු	එම	3 1 38
12425	රමදෙල දුවඅද්දර	පී. කේ. දෙත් ඕදිරිස්	එම	2 0 36
12627	පුවලමානාන කැලේ	සිතියම 4,583. තවදගල.	පුත්ච්චි කන්ද	15 0 32
12628	හිත්ගස්ගොඩවල	—	කුඹුර	0 2 17
12629	එම කන්ද	—	කන්ද, බැද්ද සමග	19 0 22
12630	පාවරේදුව	—	වත්ත	1 3 19
12631	හිත්ගස්ගොඩදුව	—	එම	0 2 32
12632	එම	—	පාහ බැද්ද	3 3 14
12633	එම පහනිය	—	වත්ත	0 2 8
12444	මිලඅගේ වෙලපහලකච්චිය	පොඩිඅජු	කුඹුර	8 0 6
10002	ගල්ලිදකන්ද	සිතියම 3,993. නියාගම. ඒ. ටී. බ්ලෝඩර්ස්ච්චි	වත්ත	2 1 0
F 415	ලබුවෙල්කැත්ත නොහොත් උඩගමවත්ත	අයිතිකම් කියන්නා—බී. උැයිච්චියාමි. බී. ඩනේරිස් ද සිල්වා	එම	8 1 26
G 415	එම	අයිතිකම් කියන්නා—කේ. පී. ඩසස් සහ තවත් අය. ඒ. ටී. බ්ලෝඩර්ස්ච්චි	එම	6 3 22

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුල්ලන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා දකුණු පලාතේ ඒජන්තලන්තාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුතෙත්තේගේ ආඥාවලෙස,
 ඩබ්ලිව්. ටී. වෙලර්,
 වැඩබලන මහසෙත්තාරිස් මමත.
 C 2*

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the site of the Pamankada bridge, to wit:—

Preliminary plan 10,406. Villages—Wellawatta and Kalubowila.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
S 720	Kindaliyaddawatta	Garden, cocoanut and jak	W. A. William Peris Sinno	0 0 3.50
T 720	Kumburawatta	do.	W. Hendrick Botajoe	0 1 13.50
U 720	Migahawatta	Garden, cocoanut, &c.	H. D. Martinus	0 0 18
V 720	Do.	do.	Francis Perera Patmaperuma	0 1 34
W 720	Do.	do.	Egodaye Don Siyadoris de Silva	0 0 28
X 720	Do.	do.	Balasooryage Charles Perera	0 0 23.50
Y 720	Do.	do.	do.	0 0 26

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Colombo Kachcheri on June 27, 1896, at 2 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Colombo Kachcheri,
May 25, 1896.

A. R. DAWSON,
Government Agent.

විෂි 1876 ක්වු අවුරුද්දේදී නොමෙර 3 වනේ ආඥාවලින් හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒ නම :—පාමක්කඩ පාලම සෑදීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියා කරනු පිණිස "විෂි 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්" හවෙති කාණ්ඩයේ කරතිබෙන පංචාර්තුවල ප්‍රකාරයට කාරුණිකත්වයකට මෙහිමුණිස ඇතුළු වූවන්ගෙන් කිසිආකාර මට අනලාභී තිබේ, ඒ ඉඩම් නම :—

සිතියම 10,406. ගම—වැල්ලවත්ත සහ කළුබෝවිල.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියන්නා.	මහත. අ. රු. ප.
S 720	කිඤ්චියද්ද වත්ත	පොල් සහ කොස් තිබෙන වත්ත	ඩබ්ලිව්. ඒ. විලියම් පිරිස් සිසිල්කොඳු	0 0 3.50
T 720	කුඹුර වත්ත	එම	ඩබ්ලිව්. හෙන්රික් බොනෙප්ට්	0 1 13.50
U 720	මිහග වත්ත	පොල් සේම තිබෙන වත්ත	එච්. ඩී. මර්නිකස්	0 0 18
V 720	එම	එම	ප්‍රන්සිස් ප්‍රෙර පත්මපෙරුම	0 1 34
W 720	එම	එම	එකොඩිගේ දෙත් සියදෙරිස් ද සිල්වා	0 0 28
X 720	එම	එම	බාලසූරියගේ වාර්ලිස්, ප්‍රෙරා	0 0 23.50
Y 720	එම	එම	එම	0 0 26

එවැනි ඉඩම් අයිතිකරුවන්ට ආණ්ඩුවේ කල්පනාව තිබෙනව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඔබ්බකර තිබෙන හැටියට මෙයින් දැනුම් දෙමි.

ඉහතකී ඉඩම් වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තමුන්ම නොනොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අය විෂි 1896 ක්වු ජුනි මස 27 වෙනි දින දෙකේ කැනිසමට කොළඹ කවිචේරියේදී මා ඉදිරිපිට පැමිණ ඒ කොසි අන්දමේ අයිතිවාසිකම් ද කියා කියා සිටිනට ඔබ්බා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටිනට ඔබ්බව මෙයින් දැනගත යුතුයි.

විෂි 1896 ක්වු මැයි මස 25 වෙනි දින
කොළඹ කවිචේරියේදී.

ඒ. ආර්. බෝසන්,
ආණ්ඩුවේ ඒජන්ත වමන.

1876 ම (බ්‍ර) - තනු 3 ම මිලකස්ප්පදාදනනු 7 ම පිරිවිඳ් පිරකාරය පමණකපාලමකදීම මුදල
භාග්‍යම පසිරාකිසේකෙකු වෙණ්ධ්‍යතාන පිනනරාසිසොලවප්පම කාණිභ්‍ය, මුණ්ඞානු :—

පාපමපදාදන මිලකස්ප 10,406. මුහුණ්ඞාන—වග්ගවග්ග, තලුපොක්ක.

නුණ්ඞ.	කාණිභ්‍යනු පෙයාර්.	විවරය.	උග්ගතාණිභ්‍යනු පෙයාර්.	ච්ඡාලය. අ. රු. ප.
S 720	සිඤ්චියද්දවග්ග	මොදාදා, මෙතන මාරුම පලාභය	උග්ගතාණිභ්‍යනු පෙයාර්. ච්ඡාලය, ඉ. උක්ච්ච්භ්‍යනු පිරිස සිඞ්කො	0 0 3.50
T 720	මුහුණ්ඞාන	එම	උග්ගතාණිභ්‍යනු පෙයාර්. මෙතන	0 1 13.50
U 720	මිකවග්ග	මොදාදා, මෙතන මාරුමවග්ග	ච්ඡාලය, ඉ. උක්ච්ච්භ්‍යනු පිරිස සිඞ්කො	0 0 18
V 720	එම	එම	උග්ගතාණිභ්‍යනු පෙයාර්. මොදාදා	0 1 34
W 720	එම	එම	උග්ගතාණිභ්‍යනු පෙයාර්. මොදාදා	0 0 28

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a saw-pit and a cart-shed, to wit :—

Preliminary plan 2,159. Village—Naippaddimunai in Karawaku pattu.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
H 53	Vempuppumi	Open land containing saw-pit and cart-shed	Virakattiyar Muttuvelu	0 1 23

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Batticaloa Kachcheri on Monday, June 29, 1896, at 12 o'clock noon, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Batticaloa Kachcheri,
May 20, 1896.

W. A. G. HOOD,
for Government Agent.

වෙළ 1876 ක්වු අවුරුද්දේ නොමෙර 3 වෙන ආඥාපත්‍රයේ ගත්වෙති වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනමි:—ලී ඉරමට වලක් සහ කරන්න කැබිමට මඩුවක් සාදන පිණිස මෙහි පහත සඳහන් වෙන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වෙළ 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" ගවේනි කාණ්ඩයේ කරත්වෙන සංචාරවලට ප්‍රකාරයට කාරකවන්තියකාමේ මන්තූණ්සඤ්ඤාව උතුමානන්වනන්සේගෙන් නිසිආකාරයට අණලැබී තිබේ, ඒ ඉඩම නම:—

සිතියම 2,159. ගම—කාරනිපුපත්තුවේ නායිප්පට්ටිවුගේ.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම කියන්නා.	මහත. අ. රු. ප.
H 53	වෙම්පුම්	ලී ඉරම වලක් සහ කරන්න කැබිමට මඩුවක් තිබෙන ඉඩම	විරකුට්ටිසාර් මුත්තුවේ 0 1 23	

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම් දෙමි.

ඉහත කී ඉඩමට අයිතිවාසිකම ඇත්තාවූ සෑමදෙනම තවුන්ම නොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අය වෙළ 1896 ක්වු ජුනි මස 29 වෙනි දින දවල් 12 වේ කනිසමට මඩකලපුවේ කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොයිඅන්දමේ අයිතිවාසිකමද කියා කියා සිටිනට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනන් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටිනට ඕනෑව මෙයින් දැනගත යුතුයි.

වෙළ 1896 ක්වු මැයි මස 20 වෙනි දින මඩකලපුවේ කවිවේරියේදීය.

ඩබ්ලිව්. ඒ. ජී. හුඩ්,
ආණ්ඩුවේ ඒජන්ත වෙනුවට.

1876 ම (බ්‍රහ්)-තනු 3 ම ඉලකස්සද්දක තිනතු 7 ම පිරිබිත් පිරකාරම වාදලුම්වණ්ඩුමාලය් ගනනුම පිරිබිත්තෙවකටු වේණ්ඩුයතාන පිනනාස් සොලලපටුම කානියා, අමතාවතු:—

විරතමපද තනු ඉලකස 2,159. ග්‍රහිස්සි—නාය්ප්පට්ටිමුනේ. පැණුම්—කරෙවැලු.

ගුණම.	කානියින තු පෙයා.	විවරම.	උරිතතාලියින පෙයා.	විසාලම. අ. ග්‍රා. පෙ.
H 53	වෙම්පුම්පුම්	වාද්ලුම්පියාදාම වණ්ඩුමාලය පුමුදෙය තිරම්පානපුම්	වීරකත්තියාර් මුත්තුවෙහු 0 1 23	

ගෙත්තුක්කොලවත්තකාන ගත්තනුටුපොයුමපය 1876 ම (බ්‍රහ්)-ත්තුක් කානියිගෙත්තුක්කොලවත්තප්පර්තිය සද්දත්තනතු 6 ම් පිරිබිත්ත ග්‍රහිස්සිකලියින පිරකාරම මත්තිරාලොසිනස් සපෙයිනතු ඉලොසිනෙයුදන තෙසා කිප්පියවකර් ගනනතුක තර්පිනෙපොයුති රුප්පතලො, අකකානියා ඉද්දිලුපුක්කොලා අරාසාද්සියා අනෙයිප්පිලා අනෙපතෙ 7 ම පිරිබිත්ත වේණ්ඩුයපිරකාරම නාන ඉත්තෙක්කොනටු පිරිසිතතමාය් විගම් පරුටුපොයුතිතෙ.

මෙරුග්ගිත කානියිටු උරිත්තූප්පෙසිකිනර සකලරුම ත්‍රාමාක අලලතු අවරවලුදෙය කාරියකාර් ආලමාය් 1896 ම (බ්‍රහ්) ඉනිමාසම 29 ත් තෙතිතිහික්කලුමයනෙහු පකල් 12 මනියිකු මඳුකලපු සසෙරියිල අනෙපුනපාක වෙගිප්පටුත තත්තමකතු අකකානියිලුගන උදත්තකලියිනතු තනෙමෙයෙයුම අව්චුදත්තකලපුත තාම සාතිකුම උරිතකලියින තොකෙයෙයුම විවරකිනෙයුම සොලලමප්ප ඉත්තෙ අවකලියිදත්තිර් කෙදුකකොලාග්ප්පෙසිකිනරතු.

මඳුකලපු සසෙරියි,
1896 ම (බ්‍රහ්) වෙකලියි 20 ත් උ.

උප්පියි. අ. ජී. පුඳ්,
ආර්සාදසි ඉසෙණටුකක.

LAND RESUMPTION NOTICES.

WHEREAS all that allotment of land described in title plan 48,307, known as Andikkadduchenaivalavu, or Spring Field, situated between Putukkudiruppu and Kirankulam in Manmunai pattu east of the Batticaloa District, Eastern Province, eight miles from the Fort, quarter of a mile from the navigable river called Veddukkadduturai in Kirankulam, and 44 yards from the sea-shore; bounded on the north by land described in survey lot No. 90, east by sea, venpu, or baren land, south by land described in survey lot No. 88, and west by jungle, containing in extent 497 acres more or less, which has been alienated by and on behalf of the Crown and purchased by Simon Keir, Esq., on December 22, 1845, appears to me to have been abandoned by the owner thereof for the last eight years and upwards; and whereas such owner or any person lawfully claiming under him cannot be ascertained, notwithstanding all diligent and reasonable inquiries thereunto made by me:

Now know all Men concerned that I, Francis Conrad Fisher, Government Agent of the Eastern Province, by virtue of the powers vested in me by the Ordinance No. 4 of 1887, and with the sanction of His Excellency the Governor, do hereby declare that if no claim to the said land by any person having a right or able to establish a title thereto is made to me on or before May 1, 1897, the same will be resumed by the Crown in terms of the 3rd clause of the said Ordinance.

Given under my hand at Batticaloa this 16th day of April, 1896.

F. C. FISHER,
Government Agent.

නැගෙනහිර දිසාවේ මඩකලපු දිස්ත්‍රික්කේට අයිති නැගෙනහිර මන්ඩුවේ පත්තුවේ කිරික්කුලම් සහ තුපු කඩි ඉරුපු යන ගම් අතරේ කොටුවේ හිට හැකුළුම අටක්ද, කිරික්කුලම් තිබෙන පාත්‍රාකරන්ට පුළුවන් වෙට්ටුකාඩුතුරේ කිසින ගමේ හිට හැකුළුම කාලක්ද සහ මුදුවෙරළේ හිට පර් 44 දුරින් පිහිටා තිබෙන නොමිමර 48,307 දරණ පව්වාකඩයේ පෙනෙන ආකිකාඩු වෙනේවලට නොහොත් ස්ප්‍රින් පිල්හි කිසින අක්කර 497ක් පමන ඇති ඉඩමට මායිම්—උතුරට නොමිමර 90 දරන පිඟරකඩදියේ පෙනෙන ඉඩමද, නැගෙනහිරට මුදුපාළුව නොහොත් ගොවිතැනක් නැති ඉඩමද, දකුණට නොමිමර 88වේ මැනපු බිම්කට්ටියද, බස්නාහිරට කැලේද මෙම මායිම්වලට ඇතුලත් ඉඩම ආණ්ඩුව විසින් එ වෙනුවෙන් අත්පත්කරගැනීමට ලෙදී වමී 1845 ක්ව දෙසැම්බ්‍ර මස 22 වෙනි දිනදී සයිමන් කීර් උන්නාන්සේ විසින් මිලේට ගන්ට ලෙදී එම අයිතිකාරයා විසින් පත්‍ර ගිය අටවැනිදින තුලදී සහ ඊට වැඩි කාලයකහිට අන්අරුදමා තිබෙන බවද, එම අයිතිකාරයා නොහොත් මහු යටතේ අයිතිවාසිකම් කිසින කෙනෙක්වත් සැඟෙන කඩිසර විභාගවලින් සොයාගන්ට තුපුළුවන් බවත් මට හැඟෙන නිසා පුත්සියේ කොතරහි පිසර් නැගෙනහිර දිසාවේ ආණ්ඩුවේ එජන්තරුන්නාන්සේ වන මට වමී 1887 තේ නොමිමර 4 ආඝපනතෙන් ලැබී තිබෙන බලය කරන කොටගෙන සහ ආණ්ඩුකර උතුමානත්වයන්සේගේ සම්මතය ඇතුළු මීට වැදගත් සියළුදෙනාම දැනගන්නා පිනිස මෙයින් මාවිසින් ප්‍රකාශකරන්තොමි, මතුකී ඉඩ මට අයිතිවාසිකමක් ඇති කෙනෙක් හෝ අයිතිවාසිකමක් තිබෙන බව මප්පුකරන්ට පුළුවන් කෙනෙක්වත් එම අයිතිවාසිකම වමී 1897 ක්ව මැයි මස 1 වෙනි දින නොහොත් ඊට මන්තෙන් මට පෙනතා නොසිටියොත් මතුකී ආඝපනතේ තුන් (3) වෙනි වගන්තියේ ප්‍රකාර එම ඉඩම නැවතත් ආණ්ඩුවේ අයිතිකමට ගන්නා බවය

මගේ අත්සන තබාදුන්වේ වමී 1896 ක්ව අප්‍රේල් මස 16 වෙනි දින මඩකලපුවේදීය.

ඇච්. පී. පිසර්,
ආණ්ඩුවේ එජන්ත වමිග.

இலங்கைத் தீவில் சிழக்கு மாகாணம் மட்டுக்களப்பு டிஸ்ட்ரிக்ட்டில் சேர்ந்த மண்முனைப்பற்று சிழக்கு புதுக்குழியிருப்பு கிராமங்களும் என்னும் கிராமங்களுக்கிடையிலிருப்பதும் 48,307 ம் எடவுடர் உரிமைப்பட்டத்தில் விபரமாய்ச் சொல்லப்பட்டதும் புளியந்தீவுக் கோட்டையிலிருந்து 8 கட்டை தூரத்திலும், கிரான் குளத்தில் தேசாணிகள் போக்குவர வுபண்ணும் வெட்டுக்காட்டுத்துறை யென்னும் ஆற்றிலிருந்து காற்கட்டை தூரத்திலும், கடற்கரையிலிருந்து 44 யார் தூரத்திலு மிருப்பதுமான ஆண்டிக்காட்டுச் சேனைவளவு அல்லது ஸ்பிறிஹீல்ட் என்னும் காணியின் எல்லை :—வடக்கு : 90 ம நொம்பர்க் கண்டம், சிழக்கு : கடற்கரைவெம்பு, தெற்கு : 88 ம நொம்பர்க் கண்டம், மேற்கு : காடு. இந்த எல்லைகளுக்குட்படவிற்குக்கும் ஏறக்குறைய 497 ஏக்கர் விசாலமுடைய நிலத்தை அரசாட்சியார் பிறநீங்கல்படுத்தி சைமன் கெர் துரையவர்களால் 1845 ம ஆண்டு மார்ச்சுமீமாசம் 22 ற் தேதி வாங்கப்பட்டது. அந்த நிலமுடையவர் சென்ற எட்டு வருஷங்களுக்கும் அதற்கு மேலதனமான காலந் துவக்கம் ஆட்சிபண்ணவில்லை யென்பது எனக்குத் தெரியவந்தபடியால் அந்த நிலமுடையவர் இன்னாரென் றறிவதற்கு வேண்டிய சாக்கிரதையானதும் நீதியுமான விசாரணைசெய்தும் அறிந்துகொள்ளக் கூடாதபடியால்,

இந்தால் சகலரு மறியவேண்டியது பிரான்சிஸ் கொன்றட் பிஸ்சர் சிழக்கு மாகாணம் அரசாட்சி ஏசெண்டு வாகிய எனக்கு 1887 ம ஆண்டின் 4 ம நொம்பர்க் கட்டளைச்சட்டத்தின் பெல்பைக்கொண்டும் உத்தம தேசாதிபதியவர்களின் உத்தரவைக்கொண்டும் அறிவிக்கிறதாவது : மேற் குறித்த நிலத்தைப்பற்றி எவராவது உரித்துப் பேசுகிறவர்கள் 1897 ம ஆண்டு வைகாசிமாசம் 1 ற் தேதி அல்லது அதற்குமுன் வந்து வெளிப்பட்டு அவர்களின் உரித்தையும் பெல்பையும் காண்பியாதிருக்கில் மேற்குறித்த சட்டத்தின் 3 ம பிரிவின் பிரகாரம் திரும்பவும் அரசாட்சியாரால் எடுத்துக்கொள்ளப்படும்.

மட்டுக்களப்புக் கச்சேரி,
1896 ம ஆ சீத்திரா மீ 16 ற் உ.

பி. கோ. பிசர்,
அரசாட்சி ஏசென்று.

REVENUE NOTICES.

NOTICE is hereby given that on Monday, June 8, 1896, at 1 p.m., will be put up for re-sale at the Kurunegala Kacheheri, at the risk of the original purchaser, the under-mentioned Toll Rent of the North-Western Province from June 15 to December 31, 1896, the original purchaser of which having failed to pay the instalment for the month of April, 1896.

The purchaser at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Description of Rent.

Bridge toll, Maguru-oya on the Giriulla road.

B. CONSTANTINE,
for Acting Government Agent.

Kurunegala Kacheheri,
May 25, 1896.

වෑම 1896 ක්වු ජුනි මස 15 වෙනි දින සිට දෙසැම්බර් මස 8 වෙනි දින දක්වා සකකාලේ ඇතුලත මෙහි පහත සඳහන්වන වංශදියාලේ නොටුපල් රේන්දස

ලබන ජුනි මස 8 වෙනි සඳු දින පස්වරු එකට කුරුනෑගල කවිවෙරියේදී මුල්ගැනුම්කාරයාගේ අලාභයට ඔහු විසින් වෑම 1896 ක්වු අග්‍රෙල් මාසේට කොටස්වසයෙන් ගෙවන යුතු මාසමුදල නොගෙවූ බැවින් නැවත විකුණන බව යෙදෙන බව මෙයින් දැනුම්දුන්නා ඇත.

විකිනීමේ දිනේදී නැවත විකිනීමේ ගැනුම්කාරයා විසින් ඉල්ලන ලද මුදලෙන් 1/10 යෙන් කොටසක් කවිවෙරියේ බැඳිය යුතුයි.

වැඩිදුර කොන්දේසි විකිනීමේ දිනේදී කියවා තේරුම් කර දෙනවා ඇත.

රේන්දස ගැන විස්තර තාරනා.

සිටිලල්ලේ පාරේ මගුරුමයේ පාලමරේකු.

බී. කොන්ස්ටන්ටයින්,
අණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ වෙනුවට.

වෑම 1896 ක්වු මැයි මස 25 වෙනි දින කුරුනෑගල කවිවෙරියේදී.

THE notice dated October 19, 1892, published in Government Gazette of November 10, 1892, is hereby cancelled.

From and after this date the close season in the Northern Province, under section 13, sub-section 1, of Ordinance No. 10 of 1891, for all game except pea-fowl shall be from October 1 to March 1.

For pea-fowl the close season shall be from November 1 to March 31.

Jaffna Kacheheri,
May 20, 1896.

R. W. LEVERS,
Government Agent.

කයුකළ ම ඉණ්ඩු කාර්ත්තිකෙමාසම ෧0 ට් නිකුතියක් කොණ්ඩ “අරසාද්සියාරින් ටෙසෙත්” පත්තිරිකෙයිර් පිරසුරාලුසෙය්ප්පට්ට කයුකළ ම ඉණ්ඩු ඉට්පසිමාසම ෧෧ ට් නිකුතියෙයුදෙය විභම්පරම් ඉත්තාල් විලස්කප්ප ඉලුත.

ඉණ්ඩු තොදස්කම කයුකළ ම ඉණ්ඩු ෧0 ම ඉලස් කස්සට්ටත්ත ෧෧ ම පිරිවින් ෧ ට් ජීම්ප්පිරිවුස්කමෙය ව ධමාකාණත්තිලේ ජිණ්ඩ්පට්ටිකාලම මග්ලොමුත්ත මඟ් රෙය වෙද්දෙය මිරුකඟ්කලුක්ක ඉට්පසිමාසම ෧ ම නිකුති තොදස්කම පඟ්ලුනිමාසම ෧ ම නිකුතිවරෙක්කුමාම්.

මග්ලුක්ක ජිණ්ඩ්පට්ටිකාලම කාර්ත්තිකෙමාසම ෧0 ම නිකුති තොදස්කම පඟ්ලුනිමාසම ෧෧ ම නිකුති වරෙක්කුම.

ඉර්. ධප්ප්. ඉවෙසා,
අරසාද්සියාරින් ඉසණ්ඩු.

ජාම්ප්පාණම් කස්සෙරි,
කයුකළ ම ඉණ්ඩු වෙකාසිමා 20 ට්.

WHEREAS cattle murrain has ceased to exist in Pandita pattu of Demala hatpattu, in the District of Puttalam, the notification appearing in the Government Gazette, Part III., of April 24, 1896, proclaiming the pattu as infected, is hereby revoked.

G. A. BAUMGARTNER,
Assistant Government Agent.

Puttalam Kacheheri,
May 22, 1896.

IT is hereby declared that the village called Ikirigollewa in Kenda korale of Nuwaragampalata, in the North-Central Province—bounded on the north by Usagalla, south by pinpara, east by pinpara, and west by Central road—is an infected area according to the 3rd clause of Ordinance 9 of 1891.

W. H. B. CARBERY,
Anuradhapura Kacheheri, for Government Agent.
May 27, 1896.

LAND ACQUISITION NOTICES.

Continued from page 461

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for improving and widening the road at Dikwella, to wit:—
Preliminary plan 665. Village—Dikwella.

Lot.	Description:	Name of Claimant.	Extent. A. R. P.
F 72	Tiled building	Ana Assena Marikkar	0 0 3.25

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land. All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Badulla on June 29, 1896, at 12 o'clock, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Badulla Kacheheri,
May 27, 1896.

F. W. BOWES,
for Government Agent.

වම 1876 ක්ව අවුරුද්දේ නොමර 3 වන ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම්:—දික්වැල්ලේ පාර පලුක්කරණ පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වම 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" හවෙනි කාණ්ඩයේ කරව්වෙන පංතාර්තු වල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන් වහන්සේගෙන් කිසිආකාර මට අනලැබී තිබේ, එ ඉඩම නම්:—

සිතියම 665. ගම—දික්වැල්ල.

නො.	අන්දම.	අයිතම කිසිත්ත.	මහත. අ. ර. ප.
F 72	උළුගේ	ආනා. අස්සිනාමරික්කාර	0 0 3.25

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඔනෑකර තිබෙන ගැටියට මෙයින් දැනුම් දෙමි.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තවුන්ම නොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අය වම 1896 ක්ව ජූනි මස 29 වෙනි දින 12 කහිසමට බදුම් කවිවෙරියේදී මා ඉදිරිපිටට පැමිණ එ කොසිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට ඔනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඔනෑවට මෙයින් දැනගත යුතුයි.

වම 1896 ක්ව මැයි මස 27 වෙනි
දින බදුම් කවිවෙරියේදීය.

ඇ. ඩබ්ලිව්. බෝස්,
ආණ්ඩුවේ ඒජන්ත වෙනුවට.

1876 ම (බ්‍රහ්)-තනු 3 ම ඉලසකසඳුනු 7 ම පිරිවිණ පිරකාරම සිලසුබ්බාලා රෝද්දාල සුභසක වූම අකලමාකකවූම ඉන්ද්‍රම පතිරභුකතේවෙසු(ඉ) වේණදියතාන පිනනාස්සොලසපටිම කාණිය, අන්තරානු:—

නුංග.	ව්වරම.	උරිතතානියින පෙයා.	විසාලම. අ. මා. පෙ.
F 72	ඉඹිපොදාද කද්දිම	අ. අසලාඨරිකකාර	0 0 3.25

ගෙිතනු කකොන්වතඤ්ඤාන ගතනනුසෙය්සුප්පදි 1876 ම (බ්‍රහ්)-තනුක කාණිගෙිතනුකකොනවතප්පඤ්ඤාන සඳුනු 6 ම පිරිවිණ ඉඹිපොදුකරින පිරකාරම මඤ්ඤාලොසනිස් සොයයිනනු ආලොසනියුදන තේසාඤ්ඤානවර්තන ඉන්කකුක කඤ්ඤානසෙය්සුප්පතලො, අක්කාණියෙ ආදසුඤ්ඤානකොනන අරසාදසියාන ගොණියියුකකිරුරා ඉන්පතෙ 7 ම පිරිවිණපදි වේණදියපිරකාරම නාන ඉතනකකොණ්ඩ පිරිසිඤ්ඤානවර්තන ව්වරමාණුසෙය්සුප්පතනු.

මෙඤ්ඤානිත කාණිකකු උරිතනුප්පෙසුකිනන සකලරුම තාමාක අලලනු අවරවරුදාන කාරියකාරාණ් ආල පාය 1896 ම (බ්‍රහ්) ආණිමාසම 29 ඤ් ඤ්ඤානියිනනු ආණිමාසම 12 මනිකකු වතුන කස්සේරියිල ඉන්ආණි පාක කෙණිප්පදිම තනුතකකකු අකකාණියිලුඉඉන උදනතෙකරිනන ආණිමාසම අව්වදඤ්ඤානකකුකාණ් තතාම සාකකුක උරිතනුකරිනන තොකෙය්සුප්ප ව්වරකකුඉඉයුම සොලලුමපදි ඉතලො අවරකරිඤ්ඤානිත කෙද්දිකකොනනප්පදිකිනනනු.

වතුන කස්සේරි,
1896 ම (බ්‍රහ්) වෙකාසිඤ්ඤා 27 ඤ් ඤ්ඤාන.

ඉ. උපියු, පඤ්ඤා,
අරසාදසි ඉසනනුකකක.